



නිකුත් කළේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව
දිනය 2022 නොවැම්බර් මස 24 වන දින

මුදල් ප්‍රතිපත්ති විවරණය: අංක 08-2022 නොවැම්බර්


ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගනී

දේශීය හා ගෝලීය ආර්ථිකයේ මෑත කාලීන හා අපේක්ෂිත ප්‍රවණතා සහ සාර්ව ආර්ථික පුරෝකථන සලකා බැලීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 නොවැම්බර් මස 23 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. මැදි කාලීනව උද්ධමනය සියයට 4-6 ඉලක්කගත මට්ටම දක්වා මෙහෙයවීම සඳහා උද්ධමනය අඛණ්ඩව පහළ යෑමේ අපේක්ෂා වර්ධනය කිරීමට තවදුරටත් සහාය වෙමින් ආර්ථිකයේ ඉල්ලුම මත පදනම් වූ උද්ධමන පීඩන පාලනය කිරීමට දැඩි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පවත්වාගෙන යෑම අවශ්‍ය බව මුදල් මණ්ඩලයේ අදහස විය.

අපේක්ෂා කළ පරිදි මතුපිට උද්ධමනය පහළ යෑමක් වාර්තා විය

මතුපිට උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේදී එහි උපරිම අගය වාර්තා කිරීමෙන් අනතුරුව, හිතකර සැපයුම් අංශයේ ප්‍රවණතා සහ දැඩි මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල සහාය ඇතිව 2022 ඔක්තෝබර් මාසයේදී අපේක්ෂිත උද්ධමනය පහළ යෑමේ ක්‍රියාවලිය ආරම්භ විය. ඒ අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) මෙන්ම ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) මත පදනම් වූ මතුපිට උද්ධමනය පහළ ගිය අතර, මූලික උද්ධමනයේ ද පහළ යෑමක් නිරීක්ෂණය විය. සමස්ත ඉල්ලුම් පීඩන අඩු වීම, දේශීය සැපයුම් තත්ත්වයන්හි අපේක්ෂිත වර්ධනයන්, ගෝලීය වෙළඳ භාණ්ඩ මිල ගණන් පහළ යෑම සහ එවැනි මිල ගණන් අඩු වීම් කාලානුරූපීව දේශීය මිල ගණන් අඩු වීමට දායක වීම මෙන්ම හිතකර සංඛ්‍යානමය පදනම් බලපෑම මගින් සහාය ලබමින් ඉදිරි කාලය තුළදී උද්ධමනය පහළ යෑම අඛණ්ඩව සිදු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. උද්ධමන දැක්ම සඳහා වන ගෝලීය මෙන්ම දේශීය අවදානම් නුදුරු කාලීනව පහළ යෑමේ ප්‍රවණතාවක් පවතින අතර, එමගින් උද්ධමනය පහළ යෑමේ ක්‍රියාවලියට (රූප සටහන 01) සහාය වෙමින් 2023 වසර අවසානය වන විට උද්ධමනය අපේක්ෂිත මට්ටමේ ස්ථායී වනු ඇත.

රූප සටහන 01: කොළඹ පාර්ලිමේන්තු මිල දර්ශකය මත පදනම් වූ මනුෂ්‍ය උද්ධමනයේ කාර්තුමය සාමාන්‍යයේ පුරෝකථන (වාර්ෂික ලක්ෂ්‍යමය, %) 1/



මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකු කාර්යමණ්ඩල පුරෝකථන

1/ මහ බැංකුව එහි මැදි කාලීන ආර්ථික පුරෝකථන සාමාන්‍යයෙන් කාර්තුමය පදනමින් සංශෝධනය කරයි. මෙහි පෙන්වා දී ඇති පුරෝකථන මගින් පවතින දත්ත සහ 2022 වසරේ ඔක්තෝබර් මාසයේ පුරෝකථන වාරයේ සිදු කරන ලද උපකල්පන හා විනිශ්චයන් පිළිබඳ කෙරේ.

සටහන: පුරෝකථනයක් යනු පොරොන්දුවක් හෝ බැඳීමක් නොවේ.

උද්ධමන ව්‍යාප්ති සටහන (Fan chart) මගින් මූලික පුරෝකථන පථය වටා පවතින අවිනිශ්චිතතාව ක්‍රමයෙන් වර්ණය අඩු වන පරිදි වූ විගුම්භ පරාස භාවිත කිරීමෙන් විදහා දැක්වේ. රූප සටහනේ දැක්වෙන විගුම්භ ප්‍රාන්තර (Confidence Intervals, CI) මගින් මැදිකාලීන උද්ධමනය විචලනය විය හැකි අගය පරාසයන් දක්වයි. විශේෂයෙන්, තද කොළ පැහැති ප්‍රදේශය සියයට 50 විගුම්භ ප්‍රාන්තරය දක්වන අතර, එමගින් උද්ධමනයේ සැබෑ අගය මෙම පරාසය තුළ පැවතීමේ සියයට 50ක සම්භාවිතාවයක් පවතින බව පෙන්වනු ලබයි. විගුම්භ පරාසයන් මගින් උද්ධමනය දීර්ඝ කාලයකට පුරෝකථනය කිරීමේදී ඇතිවිය හැකි අවිනිශ්චිතතාවයේ ඉහළ යෑම පෙන්වනු ලබයි.

මෙම පුරෝකථන මගින් පවතින දත්ත සහ 2022 වසරේ ඔක්තෝබර් මාසයේ පුරෝකථන වාරයේ සිදුකළ උපකල්පන හා විනිශ්චයන් පිළිබඳ කෙරේ. ක්‍රමයෙන්

ලිහිල් වනු ඇතැයි අපේක්ෂිත ගෝලීය ඉන්ධන සහ ආහාර මිල පිළිබඳ වන පුරෝකථන සහ එම අඩු වන මිල මට්ටම් දේශීය මිල ගණන් වලින් පිළිබිඹු වනු ඇතැයි වන අපේක්ෂාවන්; ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළඳ හවුල්කරුවන්ගේ විභව මට්ටමට වඩා අඩු වර්ධන මට්ටම්; සහ ඇමරිකා එක්සත් ජනපදයේ වත්මන් සහ අපේක්ෂිත මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය මගින් හැඟවෙනු ලබන ගෝලීය මූල්‍ය තත්ත්වයන් දැඩි වීම මත මෙම පුරෝකථන රඳා පවතී. තවද, ආර්ථික ආකෘති මගින් ලබාදෙන පොලී අනුපාත මාර්ගය අනුගමනය කිරීම සහ මැදි කාලීන රාජ්‍ය මූල්‍ය ඉලක්ක සපුරා ගැනීම පුරෝකථනය කර ඇති උද්ධමන මට්ටම් ළඟා කර ගැනීම සඳහා වන අත්‍යවශ්‍ය අංග වේ. එපමණක් නොව, 2023 වසරේදී දේශීය ආහාර සැපයුම් තත්ත්ව යහපත් වනු ඇතැයි උපකල්පනය කෙරේ. පවත්නා දේශීය හා ගෝලීය ආර්ථික අවිනිශ්චිතතාවයන් සහ භූ දේශපාලනික අර්බුද මධ්‍යයේ පුරෝකථන හා සම්බන්ධ අවිනිශ්චිත බව සාමාන්‍ය කාලයන්ට වඩා බෙහෙවින් ඉහළ වේ. මෙම උපකල්පනවල ඕනෑම සැලකිය යුතු වෙනස්කමක් සැබෑ උද්ධමනය ඉහත සඳහන් මාර්ගයෙන් වෙනස් වීමට හේතු විය හැකිය. මහජනතාවට දැනුම්වත් තීරණ ගැනීමට හැකිවන පරිදි උද්ධමන දැක්මෙහි අපේක්ෂිත වෙනස්කම් නිරන්තරව සන්නිවේදනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කැපවී සිටියි.

2022 වසර තුළදී දේශීය ආර්ථික ක්‍රියාකාරකම් පහළ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ

ස්ථායීතාව අරමුණු කරගත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සහ එමගින් ඇති වූ දැඩි මුදල් සහ රාජ්‍ය මූල්‍ය තත්ත්ව මෙන්ම සැපයුම් අංශයේ බාධා සහ පවතින අවිනිශ්චිතතා ඇතුළු අනෙකුත් සාධකවල බලපෑම හේතුවෙන් 2022 වසරේදී මූර්ත ආර්ථිකය සංකෝචනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වුවද, සැපයුම් තත්ත්වයන්ගේ අපේක්ෂිත වර්ධනයන්, වැඩිදියුණු වූ වෙළඳපොළ විශ්වසනීයත්වය සහ ආර්ථික තත්ත්ව ස්ථායී කිරීම සඳහා ගනු ලැබූ නිවැරදි කිරීමේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල බලපෑමේ සහායයෙන් ආර්ථික ක්‍රියාකාරකම් ක්‍රමානුකූලව සහ තිරසාර ලෙස යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දැඩි මුදල් සහ ද්‍රවශීලතා තත්ත්ව හේතුවෙන් මුදල් සහ ණය සමස්ත වර්ධනය මන්දගාමී වී ඇත

වෙළඳපොළ ණය පොලී අනුපාතික ඉහළ යෑම සහ ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමී වීමේ බලපෑම පිළිබිඹු කරමින් වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට ලබා දුන් ණය 2022

ඔක්තෝබර් මාසයේදී අඛණ්ඩව පස්වන මාසයටත් සංකෝචනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ප්‍රතිපත්ති පොලී අනුපාතිකවල ගැලපීම්වලට සමානුපාතික නොවන ලෙස වෙළඳපොළ තැන්පතු පොලී අනුපාතික ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. දේශීය මුදල් වෙළඳපොළ ද්‍රවශීලතාව වර්ධනය සහ උද්ධමනයේ පහළ යෑම සිදු වුවත් වෙළඳපොළ පොලී අනුපාතික අධික ලෙස ඉහළ යෑම, පොලී අනුපාතික ව්‍යුහයේ පවතින විෂමතාවන්ට හේතු වී තිබේ. මේ අතර, රජයේ සුරැකුම්පත් මත ඵලදා අනුපාතික මැන කාලීනව යම් අඩු වීමක් පෙන්නුම් කළ අතර, ඵලදා අනුපාතික තවදුරටත් අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉදිරියේදී, ප්‍රධාන වශයෙන් සමස්ත මුදල් වෙළඳපොළ ද්‍රවශීලතා හිඟය සැලකිය යුතු ලෙස අඩු වීම සහ උද්ධමනය අඛණ්ඩව පහළ යෑමේ ක්‍රියාවලියට අනුකූලව උද්ධමන අපේක්ෂා පාලනය වීම මගින් සහාය ලබමින් වෙළඳපොළ පොලී අනුපාතිකවල පවතින විෂමතා නිවැරදිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. තවද, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය සහ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලිය සමග රාජ්‍ය මූල්‍ය කාර්යසාධනය වැඩිදියුණු වීමත් සමග රජයේ සුරැකුම්පත් මත ඵලදා අනුපාතික හා සම්බන්ධ ඉහළ අවදානම් ඉදිරි කාලය තුළදී අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉහළ ගිය ගෙවුම් ශේෂ පීඩන හමුවේ වුවද විදේශීය අංශය ස්ථාවරව පවතී

අපනයන ඉපයීම් ඉහළ යෑම සහ, විදේශ විනිමය හිඟය මධ්‍යයේ, ආනයන සඳහා ඇති ඉල්ලුම සීමා කිරීමට ගෙන ඇති ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හේතුවෙන් ආනයන වියදම් සැලකිය යුතු ලෙස පහළ යෑම හේතුවෙන් 2022 ඔක්තෝබර් මාසයෙන් අවසන් වූ මාස දහය සඳහා වෙළඳ හිඟය සැලකිය යුතු ලෙස අඩු විය. විදේශ රැකියා සඳහා පිටත්වීම් ඉහළ යෑමත් සමග ඉදිරි කාලයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, ඵලඹෙන සංචාරක පැමිණීමේ සමය සැලකිල්ලට ගනිමින් සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයක් ඇති වනු ඇත. දේශීය විදේශ විනිමය වෙළඳපොළෙහි ද්‍රවශීලතාව වර්ධනය වීම මධ්‍යයේ, ආර්ථික ක්‍රියාකාරකම් අඛණ්ඩව පවත්වා ගැනීමට අවශ්‍ය බලශක්තිය, විදුලිය සහ අනෙකුත් සැපයුම් ලබාදීම සහතික කිරීම සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට මහ බැංකුව විසින් තවදුරටත් පහසුකම් සලසන ලදී. මේ අතර, විනිමය අනුපාතිකය පුළුල් ලෙස ස්ථාවර මට්ටමක පැවතීමේ. 2022 ඔක්තෝබර් මස අවසානය වන විට දළ නිල සංචිත ප්‍රමාණය එ.ජ. ඩොලර් බිලියන 1.7ක් ලෙස අස්තමේන්තු කර ඇති අතර, භාවිතා කිරීමේ කොන්දේසිවලට යටත්ව චීන මහජන බැංකුවෙන් ලබාගත් එ. ජ. ඩොලර් බිලියන 1.4කට සමාන විදේශ විනිමය හුවමාරු පහසුකමද මෙයට ඇතුළත් වේ. නුදුරු කාලීන ගෝලීය වර්ධන අපේක්ෂා පහළ යෑම හමුවේ විදේශ ඉල්ලුම සඳහා අවදානම් ඇති විය හැකි වුවද, සංචාරක අංශය සහ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සඳහා අපේක්ෂිත වර්ධනයන් මගින් එවැනි සෘණාත්මක බලපෑම් සැලකිය යුතු ලෙස අඩු කිරීමට උපකාරී වනු ඇත.

වෙළඳපොළ තත්ත්ව ප්‍රමාණවත් තරම් දැඩිව පවතින බැවින් ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගනී

ඉහත දක්වා ඇති පරිදි දේශීය හා ගෝලීය වශයෙන් පවතින වත්මන් සහ අපේක්ෂිත ආර්ථික ප්‍රවණතා සලකා බැලීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 නොවැම්බර් මස 23 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. ආර්ථිකයේ යටිදැර ඉල්ලුම් පීඩන පාලනය කිරීම සඳහා දැනට පවතින දැඩි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අවශ්‍ය බව මුදල් මණ්ඩලයේ අදහස විය. කෙසේ වෙතත්, සමස්ත මුදල් වෙළඳපොළ තත්ත්වයන්හි මෑතකාලීන වර්ධනයන් හමුවේ වුවද වෙළඳපොළ පොලී අනුපාතික, විශේෂයෙන් තැන්පතු පොලී අනුපාතික සහ කෙටි කාලීන ණය පොලී අනුපාතික අසාමාන්‍ය ලෙස ඉහළ යෑම සහ එමගින් ව්‍යාපාරික හා ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි වන අහිතකර බලපෑම් පිළිබඳව මුදල් මණ්ඩලය දැඩි ලෙස අවධානය යොමු කරන ලදී. පවතින ප්‍රතිපත්ති පොලී අනුපාතිකවලට අනුකූලව ඉතා ඉහළ මට්ටමක පවතින වෙළඳපොළ පොලී අනුපාතික පහළ යනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කෙරේ. අපේක්ෂිත උද්ධමනය අඛණ්ඩව පහළ යෑමේ ක්‍රියාවලියට අනුකූලව වෙළඳපොළ පොලී අනුපාතික සුදුසු පරිදි පහළ යෑමක් සිදු නොවන්නේ නම්, වෙළඳපොළ පොලී අනුපාතික අනිසි ලෙස ඉහළ යෑම වැළැක්වීම සඳහා නියාමන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට මහ බැංකුවට සිදු වනු ඇත. ඒ අතරම, මිල ස්ථායීතාවය යථා තත්ත්වයට පත් කිරීම සහ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය සහතික කිරීම සඳහා වූ සිය අඛණ්ඩ කැපවීම මුදල් මණ්ඩලය නැවත අවධාරණය කරයි. මැදි කාලීනව ආර්ථිකයට එහි විභව මට්ටම කරා ළඟා වීමට සහාය වෙමින්, පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය මගින් සහාය ලබමින්, උද්ධමනය එහි අපේක්ෂිත පහළ යෑමේ ක්‍රියාවලිය අඛණ්ඩව අනුගමනය කරනු ඇතැයි අපේක්ෂා කරයි. නවද, පුරෝකථන සඳහා අවදානමක් ඇතිවුවහොත් ඒ සඳහා සුදුසු පරිදි ක්‍රියාමාර්ග ගැනීමට මුදල් මණ්ඩලය සූදානම්ව සිටී.

මුදල් ප්‍රතිපත්ති තීරණය	ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය නොවෙනස්ව පවතී	
	නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR)	14.50%
	නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)	15.50%
	ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR)	4.00%

තොරතුරු සටහන:

මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2022 නොවැම්බර් මස 24 වැනි දින පෙ.ව. 11.30ට ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්ථාගාරයේදී මාධ්‍ය හමුවක් පැවැත්වෙන අතර එය ෆේස්බුක් සහ යූ ටියුබ් ඔස්සේ සජීවීව විකාශය කෙරේ.

මිළඟ මුදල් ප්‍රතිපත්ති නිවේදනය 2023 ජනවාරි මස 19 වැනි දින නිකුත් කිරීමට නියමිතය.

ඇමුණුම 1

සංඛ්‍යා සටහන 01: උද්ධමනය

මාසය		මාර් 22	අප්‍රේ 22	මැයි 22	ජූනි 22	ජූලි 22	අගෝ 22	සැප් 22	ඔක් 22
මතුපිට උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස)	කො.පා.මි.ද. (2013=100)	18.7	29.8	39.1	54.6	60.8	64.3	69.8	66.0
	ජා.පා.මි.ද. (2013=100)	21.5	33.8	45.3	58.9	66.7	70.2	73.7	70.6
මූලික උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස)	කො.පා.මි.ද. (2013=100)	13.0	22.0	28.4	39.9	44.3	46.6	50.2	49.7
	ජා.පා.මි.ද. (2013=100)	17.3	27.9	37.7	49.3	57.3	60.5	64.1	62.4

මූලය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

සංඛ්‍යා සටහන 02: මුදල් අංශයේ ප්‍රවණතා (නාවකාලික)

දර්ශකය	ප්‍රමාණය (රුපියල් බිලියන)								
	ජන 22	පෙබ 22	මාර් 22 (අ)	අප්‍රේ 22 (අ)	මැයි 22 (අ)	ජූනි 22	ජූලි 22	අගෝ 22	සැප් 22
සංචිත මුදල්	1,337	1,324	1,387	1,482	1,415	1,453	1,436	1,386	1,379
පුළුල් මුදල් සැපයුම (M _{2b})	10,668	10,755	11,576	11,941	11,897	11,901	11,955	11,987	12,051
ශුද්ධ විදේශීය වත්කම්	(1,216)	(1,275)	(1,889)	(2,195)	(2,083)	(2,122)	(2,124)	(2,035)	(1,893)
ශුද්ධ දේශීය වත්කම්	11,883	12,030	13,464	14,136	13,980	14,023	14,079	14,022	13,944
රජය වෙත ලබා දුන් ශුද්ධ ණය	6,054	6,100	6,556	6,569	6,523	6,697	6,826	6,990	7,043
රාජ්‍ය සංස්ථා/ රජය සතු වාණිජ ව්‍යාපාර සඳහා ලබා දුන් ණය	1,192	1,238	1,548	1,725	1,750	1,729	1,754	1,700	1,703
පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය	7,018	7,051	7,534	7,753	7,755	7,714	7,673	7,614	7,577
පුළුල් මුදල් සැපයුම (M ₄)	13,058	13,167	13,992	14,356	14,340	14,335	14,410	14,451	14,540

(අ) 2022 මාර්තු සිට මැයි දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වීම එම කාලය තුළ මුදල් හා ණය සමස්ත ඉහළ නැංවීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.

මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව

සංඛ්‍යා සටහන 03: පොලී අනුපාතික

පොලී අනුපාතික (%)	2022 මැයි අවසානයට	2022 ජූනි අවසානයට	2022 ජූලි අවසානයට	2022 අගෝ අවසානයට	2022 සැප් අවසානයට	2022 ඔක් අවසානයට	2022 නොවැ 23 දිනට
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ප්‍රතිපත්ති පොලී අනුපාතික							
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය	13.50	13.50	14.50	14.50	14.50	14.50	14.50
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය	14.50	14.50	15.50	15.50	15.50	15.50	15.50
බර්ත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය (AWCMR)	14.50	14.50	15.50	15.50	15.50	15.50	15.50(අ)
භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතික (ප්‍රාථමික වෙළඳපොළ)							
දින 91	23.65	23.85	28.86	32.89	31.94	33.05	32.92
දින 182	24.22	24.40	29.24	31.28	30.59	32.53	32.45
දින 364	24.30	23.84	29.53	30.50	29.85	29.60	29.52
ණය අනුපාතික							
බර්ත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය (AWPR) (සතීපතා)	22.11	22.62	24.94	25.76	25.95	27.46	28.61(ආ)
බර්ත සාමාන්‍ය ණය අනුපාතිකය (AWLR)	13.46	15.06	15.94	16.86	17.58	-	-
බර්ත සාමාන්‍ය නව ණය අනුපාතිකය (AWNLR)	20.00	21.50	22.42	24.18	24.93	-	-
තැන්පතු අනුපාතික							
බර්ත සාමාන්‍ය තැන්පතු අනුපාතිකය (AWDR)	6.99	8.41	9.56	10.49	11.63	12.60	-
බර්ත සාමාන්‍ය ස්ථාවර තැන්පතු අනුපාතිකය (AWFDR)	8.97	11.06	12.60	13.90	15.41	16.66	-
බර්ත සාමාන්‍ය නව තැන්පතු අනුපාතිකය (AWNDR)	16.98	17.15	19.11	21.29	22.06	-	-
බර්ත සාමාන්‍ය නව ස්ථාවර තැන්පතු අනුපාතිකය (AWNDFDR)	17.19	17.45	19.42	21.62	22.55	-	-

(අ) 2022 නොවැම්බර් මස 21 වැනි දිනට

මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව

(ආ) 2022 නොවැම්බර් මස 18 වන දිනෙන් අවසන් වන සතිය සඳහා